

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2019 පෙබරවාරි මස 11 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහා සභා රැස්වීමේ වාර්තාව.**

සභාගී වූ :-

- | | | |
|---------------------------------|---|---|
| 1. ගරු සභාපති | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ වන්දන කුමාර මැතිතුමා |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරු දෙවන්තී රාජපක්ෂ මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. ෆිලිප්පෝ ඇනට් ඔල්ගා මැතිතුමිය |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී. උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවිත්ද සමරවීර මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ වන්දසිරි මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුස්සැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී වන්දනා මැතිතුමිය |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුනිල් රණසිංහ මැතිතුමා |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා |

සභාගී නොවූ

- | | | |
|---------------------------------|---|---|
| 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ආර්. ගයාන් දුමින්ද වන්දසිරි මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික චිරරත්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ.උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දකුමාර මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ඒ.ඩී. ඉන්ද්‍රානී සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය |

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි, 2019 පෙබරවාරි මාසේ මහා සභා රැස්වීමට සහභාගි වූ ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා සියළුදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළි ගන්නවා. ලේකම්තුමා ප්‍රධාන නිලධාරි මණ්ඩලය ඒවගේම කාර්යමණ්ඩලය සියළුදෙනාමත් ජනමාධ්‍යවේදි මහත්වරුන් සියළුදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළි ගන්නවා.

ඒ අනුව න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම තියෙන්නේ පහුගිය සභා රැස්වීම් වාර්තාව සභා සම්මත කර ගැනීම.

සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දීලා එම වාර්තාව සභා සම්මත කරන්න ගරු මන්ත්‍රීතුමන්ලාට අවස්ථාව ලබලා දෙනවා.

01. පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2019.01.10 වන දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2019.01.10 වන දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02. සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.

01. 2018.12.10 දින මහා සභා රැස්වීමේදී 05 - (09) යෝජනාව යටතේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා විසින් "වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප වැඩිකර දෙන ලෙසට ඉල්ලීම" සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට ගරු සභාපතිතුමා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන්, අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් විසින් 2018.12.26 දින ලිපිය ලද බවට සඳහන් කරමින් ගරු සභාපතිතුමා අමතා 2019.01.01 දිනැතිව යොමු කළ ලිපිය.

02. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ අලෙවි කළමනාකරු විසින් "සීතාවක ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් සඳහා සුරක්ෂිත ඉතිරියක් සමඟ රැකවරණය ලබා දීම" යන හිසින් යුතුව මහජන නියෝජිතයින් හට පූර්ණ ජීවිත හා සෞඛ්‍ය රැකවරණයක් ලබාදීම මෙම සැලසුමේ මූලික අරමුණ බවත් මෙම රක්ෂණ සැලසුම සම්බන්ධව 071 – 8084019 යන දුරකථන අංකයට අමතා වැඩි විස්තර අවශ්‍ය නම් එම ආයතනයේ කණ්ඩායම් මූල්‍ය උපදේශක එන්.කුමාරසිරි පෙරේරා මහතාගෙන් ලබා ගත හැකි බවත් සඳහන් කරමින් ගරු සභාපතිතුමා අමතා යොමු කළ ලිපිය.

03. ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙන්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03- (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. "පලබොටෙලන්ද තැපැල් කැල්ල වෙන්දේසි ඉඩමේ ජල බැස්ම මගින් නිවසේ ගල් බැම්මට සිදු කර ඇති හානිය සම්බන්ධවයි" යන හිසින් යුතුව ඒ පිළිබඳව සොයා බලා සිදුව ඇති හානිය වළක්වා නිසි විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලමින් කොස්ගම, පහළ කොස්ගම, පලබොටෙලන්ද නො.60/ඒ හි පදිංචි කේ.බී. ස්වර්ණලතා මිය විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. ගලගෙදර නැගෙනහිර, මීපේ, පිටුම්පේ, අරුක්වත්ත උතුර යන ග්‍රාම සේවා වසම් හතරෙහි පාදුක්ක නගරය හා මීපේ නගරය සම්බන්ධ කරන පුස්ඇලි මිය හරහා ඇති අබලන් පාලම වෙනුවට නව පාලමක් ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර නව පාලමක් ලබාදීම සම්බන්ධයෙන් අවැසි කටයුතු සිදු කර දෙන ලෙස ඉල්ලමින් ගලගෙදර නැගෙනහිර, මීපේ, පිටුම්පේ හා අරුක්වත්ත උතුර ගම්වාසීන් විශාල ප්‍රමාණයකගේ අත්සන් සහිතව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. ප්‍රදේශයේ පවතින දරුණු වල් ඌරු මීයන්ගේ කරදර නිසා වැසිකිලි ගණනාවක් දිගින් දිගටම හානියට පත්ව ඇති බැවින් පවත්නා ආර්ථික අපහසුකම් නිසා වැසිකිලියක් ඉදිකර ගැනීමට නොහැකි බැවින් ඒ පිළිබඳව සොයා බලා වැසිකිලි ආධාර ලබා දෙන මෙන් ඉල්ලමින් ඉහළ කොස්ගම, බැරේගල පදිංචිකරුවන් 04 දෙනෙකුගේ අත්සනින් යුතුව 2019.01.03 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04.කොස්ගම විලේප් ප්‍රදේශයේ පවත්වාගෙන යන පොලිතින් කර්මාන්ත ශාලාවෙන් ජනතාව පීඩාවට පත්වීම නවතා ලීමට කටයුතු කරන ලෙසට ඉල්ලමින් එම ප්‍රදේශවාසීන් විසින් සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව අතිගරු ජනාධිපතිතුමා අමතා 2019.01.11 දිනැතිව යොමු කල ලිපියේ පිටපත.

03- (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.කොස්ගම, කොස්ගම විලේප්, කොස්ගම විලේප් නිවාසවාසීන්ගේ සුභසාධක සහ අනොන්‍යාධාර සංගමය විසින් සේවා පියසක් ලබා ගැනීමට සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ලිපියට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගරු සභාපතිතුමා අමතා 2019.01.20 දිනැතිව කොස්ගම විලේප් හි පදිංචිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අත්සන් ලේඛනය.

03- (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.ටොප්‍රිකල් ඇක්වා පුද්. සමාගම විසින් තම ඉඩමේ මායිමත් ඇල මාර්ගයත් අවහිර වන අයුරින් අවසරයකින් තොරව ඉදිකර ඇති ගල් වැටිය නිසා නිවසට සිදුවන අවහිරතා සම්බන්ධයෙන් සොයා බලා මෙම ගැටළුව විසඳා දෙන ලෙසට ඉල්ලමින් හංවැල්ල, බදුවත්ත, ගොපල්ලමුල්ල පාර, නො.209/03 හි පදිංචි ටී.ඒ. දිසිකා ප්‍රියදර්ශනී මිය විසින් 2019.02.10 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.අංක 436, කළුඅග්ගල ග්‍රාම නිලධාරී වසමට අයත් කළුඅග්ගල ඇගල පාරෙහි මුල් කොටස සකස් කර ඇතත් එහි අග කොටස අබලන් තත්වයේ පවත්නා බැවින් එම කොටස සංවර්ධනය කර දෙන ලෙසට ඉල්ලමින් 2019.01.20 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සහිතව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. අංක 433, බොල්ලතාව ග්‍රාම නිලධාරී වසමට අයත් බොල්ලතාව කළ‍්‍රාණි මාවතේ කැළණි ගඟේ පොඩිකාරවත්ත තොටුපල මේ වනවිට බාදනයට ලක්ව අනතුරුදායක තත්වයට පත්ව ඇති බැවින් එම තොටුපල සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලමින් බොල්ලතාව පදිංචි එල්. නිහාල් ජයන්ත මයා විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සහිතව ගරු සභාපතිතුමා අමතා 2019.01.30 දිනැතිව යොමු කරන ලද ලිපිය.

03. සාලාව වත්ත පුස්සැල්ලාව වැව්ලි සමාගම විසින් එම ආයතනය විසින් වෙන් කරන ලද කසල සතියකට වරක් ප්‍රාදේශීය සභාව වෙත ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසට ඉල්ලමින් පුස්සැල්ලාව වැව්ලි සමාගමෙහි වතු අධිකාරී විසින් 2019.01.07 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.425/ඒ කනම්පැල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසමට අයත් රංදෙවගම ගම්මානයට ක්‍රීඩා පිටියක් සකස් කිරීම සඳහා බිම් කොටසක් යාබද රක්ෂිතයෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස ඉල්ලමින් කනම්පැල්ල, රංදෙවගම යෞවන සමාජය විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සහිතව 2019.02.11 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.උග්ගල්ල ගනේලන්ද මාර්ගයේ තාර දමා පිළිසකර කර ඇති කොටසෙහි කාණු කපා ජලය බැසයන පරිදි සකසා ඇති කාණුවක් එක් නිවැසියෙකු විසින් වසා දැමීම නිසා වැසි දිනවල ජලය බැසයාම අවහිර වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙසට ඉල්ලමින් පාදුක්ක, උග්ගල්ල ප්‍රදේශවාසීන් විසින් 2019.01.03 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02.උග්ගල්ල පෙලෙන්තගහ කුරුඳුවත්ත ඉඩම සම්බන්ධයෙන් කරුණු 03 ක් කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රදේශවාසී ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා එම කටයුතු ඉටු කර දෙන ලෙස ඉල්ලමින් පාදුක්ක, උග්ගල්ල, ඒ.එල්.පී සුමනදාස මයා විසින් 2019.01.30 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03.උග්ගල්ල "මෙටරෝ ලැන්ඩ්" වෙන්දේසි ඉඩමෙහි ජලය බැස යාමට ඉදිකර ඇති කාණු පද්ධතිය නිසි ප්‍රමිතියකට නොවීම හා ජලය බැස යාමට ප්‍රමාණවත් නොවන පරිදි සකසා ඇති නිසාත් සුළු වර්ෂා කාලයකදී පවා කාණු උතුරා ගොස් මාර්ගය අවහිර වන බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් පාදුක්ක, උග්ගල්ල ආර්.පී.ජේ.එන් රාජපක්ෂ මයා විසින් 2019.02.08 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.සුදුවැල්ල 436/ඒ, ග්‍රාම සේවා වසමට අයත් ගල්දොළ පාර සහ බොරළුගොඩ හඬදෙණිය (දුංගාල සිට තේහේන හරහා) යා කරන මාර්ගය වසර ගණනාවක සිට අබලන්ව පවතින බැවින් මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් සුදුවැල්ල ගල්දොළ පාර ප්‍රදේශවාසීන් විසින් අත්සන් ලේඛනයක්ද සහිතව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (08) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.කණු කැටිය ගමෙහි ප්‍රයිම් ලැන්ඩ් සේල් පුද්ගලික සමාගම විසින් ඉඩම් වෙන්දේසි කිරීමක් සිදු කරන අවස්ථාවේදී ගම්වාසීන් වෙනුවෙන් පොදු කටයුතු සඳහා වෙන් කරන ලද බිම් කොටස දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා සකස් කර ගැනීමට කටයුතු සලස්වා දෙන ලෙස ඉල්ලමින් කණුකැටිය ගම්වාසීන් වෙනුවෙන් පාදුක්ක, අංගමුව, කණුකැටිය අංක 163/බී එම්.සී. ගුණපාල මයා විසින් 2019.01.20 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.ඉහළ කොස්ගම සිව්මහා බෝධි මධ්‍යස්ථානය අසලින් ඇති කෘෂි මාවත ලෙස භාවිතා කරන මාර්ගයේ හයිලෙවල් මාර්ගයට සම්බන්ධ වන ස්ථානයේ පවතින පාලම අඛණ්ඩව ඇති බැවින් මෙම පාලම ඉදි කර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කර දෙන ලෙස ඉල්ලමින් කොස්ගම, ඉහළ කොස්ගම, අංක 364/ඒ හි පදිංචි කේ.සී.කේ. ප්‍රියදර්ශන මයා විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සහිතව 2019.01.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04.යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න - ඉදිරිපත්ව නැත.

05.යථා පරිදි කල් දී ඇති යෝජනා.

05 - (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවේ සාමාන්‍ය රාජකාරි කටයුතු ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් වාහන නොමැති වීම මත මහජන අවශ්‍යතාවයන් ඉටු කිරීමේදී නිලධාරීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් එම දුෂ්කරතාවයන් අවම කර ගැනීමට දේශීය ණය සංවර්ධන අරමුදල් ප්‍රතිපාදන මත ද්විත්ව කාර්යය වාහන දෙකක් මිලදී ගත යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් දක්වන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් බෙදීමක් නොමැති බැවින් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (02) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018 මැයි 30 දින අවිස්සාවෙල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි ඔප්පු අංක 6027 යටතේ ජාඇල කොටුගොඩ මිලේනියම්සිටි, ස්ටේජ II, විලා 13 හි රත්නාවලී මන්ගලිකා ද ලැනරෝල් ඇත්තටගේ නොහොත් රත්නාවලී මන්ගලිකා ද ලැනරෝල් මියට අයත් එල්.එම්.එච්. නවරත්න මිනින්දෝරු තැන විසින් 2017.11.26 දින මැන සකස් කරන ලද සැලසුම් අංක 493 පරිදි හේවාගම් කෝරළයේ උඩුගහපත්තුව පහළ කොස්ගම පිහිටි අක්කර 01 රුඩ් 03

පර්චස් 08 ක හෙට්ටිකොටුව නොහොත් හෙට්ටිකොටුවේ කුඹුර නොහොත් හෙට්ටියාදෙණිය නැමැති ඉඩම සිතාවක ප්‍රාදේශීය සභාවේ වාහන නැවතුම් ස්ථානයක් සකස් කිරීමට හා වැඩ ඒකකය වැඩි දියුණු කිරීම සඳහා රජයේ තක්සේරු වටිනාකම මත මිලදී ගත යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් බෙදීමක් නොමැති බැවින් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (03) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර හේවාගම් කෝරළයේ සිතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 440/ඒ බ්‍රැන්ච්ගම්පල හා 440 නෙළුවත්තුඩුව යන ග්‍රාම නිලධාරී වසම් වලට අයත් නෙළුවත්තුඩුව පල්ලිය පාරෙන් ආරම්භ වී ජී.එච්. රණවීර මහතාට අයත් ඇටඹගහලන්ද ඉඩමෙන් අවසන් වන දිගින් මීටර් 235.2 ක් හා පළල මීටර් 3.80 – 3.00 ක් වන "නෙළුවත්තුඩුව පල්ලිය පාරට සම්බන්ධ වූ නව මාර්ගය" සිතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව පිළිබඳව බෙදීමක් නොමැති බැවින් මේ යෝජනාවක් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (04) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු	වවුචර් අංකය හා	විස්තරය	මුදල රු.
-----	----------------	---------	----------

අංක	දිනය		
01	15 -19 2019.01.09	2018 දෙසැම්බර් මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, පුස්තකාල හා ව්‍යාපෘති අංශයන්හි සේවයේ නියුතු ආදේශක සේවකයින් 112 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	2,652,186.15
02	126 – 130 2019.01.24	2019 ජනවාරි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 199 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම.	6,959,894.46
03	43 2019.01.14	2018 දෙසැම්බර් මස 16 දින සිට 31 දින දක්වා සිතාවක ප්‍රාදේශීය සභාව එකතු කරන ලද වැට් මුදල දේශීය ආදායම් කොමසාරිස් වෙත ගෙවීම.	689,631.78

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. නැතිනම් මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (05) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම් ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	2019 වර්ෂය සඳහා සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සායන 05 ක් පැවැත්වීම. රුධිර පරික්ෂාවන් සඳහා (කොලෙස්ටරෝල්, සීනි) (ප්‍රතිලාභීන් 750 x රු.600) රු.450,000.00 වෛද්‍ය කාර්යමණ්ඩලය සඳහා සංග්‍රහ වියදම් (උදේ හා දවල්) රු.75,000.00 ඖෂධ ලබා දීම රු.50,000.00 ප්‍රචාරණ කටයුතු රු.25,000.00	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය	650,000.00

	අවිනිශ්චිත වියදම් රු.50,000.00			
02	කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන සභාකාර කොමසාරිස් කාර්යාලය මඟින් පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩල අතර පැවැත්වෙන දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල - 2019 සඳහා සභාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීම. ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම රු.15,000.00 ප්‍රවාහන වියදම් රු.50,000.00 ප්‍රථමාධාර රු.15,000.00 තරභ පුහුණුවීම් කටයුතු රු.30,000.00 ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තරභ පැවැත්වෙන දිනයන්හිදී දිවා ආහාරය හා තේ සැපයීම රු.80,000.00 වෙනත් වියදම් රු.10,000.00	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය	200,000.00
03	ජාත්‍යන්තර පිළිකා රෝග මර්දන දිනය නිමිතිකොට ගෙන පැවැත්වීමට නියමිත දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පිළිකා රෝග හඳුනා ගැනීමේ සායනය. අත් පත්‍රිකා මුද්‍රණය, බැනර් ප්‍රදර්ශනය රු.5,000.00 සංග්‍රහ කටයුතු රු.10,000.00 දේශන ගාස්තු රු.5,000.00 අවිනිශ්චිත වියදම් රු.5,000.00	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය	25,000.00
04	සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වනු ලබන මාතෘ සායන වලට සහභාගි වන ගර්භණි මව්වරුන් සඳහා දරු ප්‍රසූතියට රෝහල් ගතවීමට ප්‍රථම ළදරුවාගේ ප්‍රයෝජනය සඳහා රු.1365.00 ක් වටිනා උපකරණ කට්ටල 1465 ක් ලබා දීම.	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය	1,999,725.00
05	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් සියළු පෙර පාසල් වල ඉගෙනුම ලබන දරු දැරියන්ට මාසිකව රු.600 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 330 ක් ලබා දීම.	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය	1,980,000.00
06	හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ වල පවත්වනු ලබන මාතෘ සායන 45 සඳහා සහභාගි වන ගර්භණි මව්වරුන් 1740 ක් ගේ පෝෂණය නභා සිටුවීම සඳහා කිරි පැකැට්ටුවක් ලබාදීම.	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය	605,520.00
07	ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකොට ගෙන සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කාන්තාවන් ගෙවනු වගාව කෙරෙහි යොමු කිරීමේ අරමුණින් "වස විස පිරි එළවළු වෙනුවට රස ගුණ පිරි එළවළු ඔබේ ගෙවත්තෙන්ම" උපයා ගැනීමට මහ පෙන්වීම සඳහා පවත්වනු ලබන වැඩසටහන. ප්‍රචාරණ කටයුතු රු.4000.00 දේශන ගාස්තු හා රාත්‍රී නවාතැන් පහසුකම් රු.25000.00 එළවළු බීජ (එක් බීජ වර්ගයක් රු.50 බැගින් බීජ වර්ග 03 ක්, 300 දෙනෙකු සඳහා) රු.45,000.00 කෘෂි උපකරණ (ගෙවනු වගාවට අවශ්‍ය වන කුඩා උපකරණයක්) රු.45,000.00 සංග්‍රහ කටයුතු රු.15,000.00 අවිනිශ්චිත වියදම් රු.5,000.00	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය	139,000.00

08	එළමලවල මිලදීගත් පාර අබලන් කොටසේ තාර දමා සංවර්ධනය කිරීම (ආනන්ද භාඩ්වෙයාර් නිවස අසල සිට ගල්දොළ පල්ලම දක්වා)	සහා අරමුදල්	සහාපති, එළමලවල ග්‍රාම සංවර්ධන සමිතිය, එළමලවල, තුම්මෝදර.	599,481.00
09	බුන්ඩිගම්පල කළු කන්ද පාර තාර දමා සංවර්ධනය කිරීම.	සහා අරමුදල්	සහාපති, බුන්ඩිගම්පල වැඩිහිටි සමිතිය, 248, ලබුගම පාර.	499,225.60
10	නෙළුවත්තුවුඩු සුදුවැල්ල කටුකලාවිල පාර පැති බැම්ම හා කාණු ඉදිකර බෝක්කුව යෙදීම.	සහා අරමුදල්	සහාපති, බුන්ඩිගම්පල වැඩිහිටි සමිතිය, 248, ලබුගම පාර.	391,010.30
11	මාවනගම අලුබෝදවත්ත දේවාල මාර්ගයේ අතුරු පාර කොටසක් කොන්ක්‍රීට් කිරීම.	සහා අරමුදල්	සහාපති, මාවනගම පැරකුම් ගොවි සංවිධානය, පාදුක්ක.	251,501.76
12	කොස්ගම නැණසල ගොඩනැගිල්ලේ තීන්ත අලේපය සහ ඉතිරි වැඩ නිමකර මිදුල සකස් කිරීම.	සහා අරමුදල්	සහාපති, කැලණි මිටියාවන 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	1,140,000.00

ගරු ප්‍රාදේශීය සහා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා.

ගරු සහාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සහාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. නැත්නම් මෙම යෝජනාවත් ඒකමතිකව සහා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සහාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සහා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සහා සම්මත විය.

05 - (06) ගරු සහාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සිතාවක ප්‍රදේශීය සහා ප්‍රධාන කාර්යාලය හා පාදුක්ක, හංවැල්ල, කොස්ගම, කහභේන උප කාර්යාල 04 හි සුළු මුදල් ගෙවීම් සඳහා වරකට ලබා දෙන රු.1,000.00 අග්‍රිමය හා රු.100.00 ක් වන වරකට වියදම් කළ හැකි හැකි මුදල

වර්තමානය වන විට ප්‍රමාණවත් නොවන බැවින්, වරකට ලබා දෙන සුළු මුදල් අග්‍රිමය රු.10,000.00 ක් ලෙසත්, වරකට වියදම් දැරිය හැකි මුදල රු.1,000.00 ලෙසත් සංශෝධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. නැත්නම් මෙම යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ඒ. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (07) ගරු සභාපති ඒ. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් හංවැල්ල ප්‍රධාන කාර්යාලය, පාදුක්ක, හංවැල්ල, කොස්ගම හා කහහේන වශයෙන් උප කාර්යාල 04 ක් මේ වන විට ක්‍රියාත්මක වන අතර ඉතා විශාල වපසරියක් ඇති එම උප කාර්යාල මඟින් පරිපාලන කටයුතු මෙහෙයවීමට දැනට අනුමත කළමනාකරණ සහකාර තනතුරු 24 ක ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් අනුමතව ඇති එම තනතුරු වලට අමතරව තවත් කළමනාකරණ සහකාර තනතුරු 12 ක් සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය හා උප කාර්යාල වල මහජන සේවාවන් විධිමත් කිරීම සඳහා ඇති කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

කාර්යාලය	දැනට සිටින ප්‍රමාණය	අළුතින් ඇති කළ යුතු ප්‍රමාණය
ප්‍රධාන කාර්යාලය	10	04
පාදුක්ක උප කාර්යාලය	05	03
හංවැල්ල උප කාර්යාලය	05	02
කොස්ගම උප කාර්යාලය	03	02
කහහේන උප කාර්යාලය	01	01

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. නැත්නම් මෙම යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ඒ. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (08) ගරු සභාපති ඒ. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු පහත සඳහන් දේපල 2019 වර්ෂයට බදු ලබා දීම සඳහා 2019.01.16 දින හා 2019.01.28 දින පැවති ටෙන්ඩර් මණ්ඩල තීරණය අනුව පහත උප ලේඛනයේ පළමු තීරයේ සඳහන් දේපල එකී උප ලේඛනයේ දෙවන හා තෙවන තීරයන්හි සඳහන් ටෙන්ඩර්කරුගේ නම හා ටෙන්ඩර් මුදල අනුව ගිවිසුම් ගත වෙමින් එකී ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

දේපල විස්තරය	ටෙන්ඩර්කරුගේ නම හා ලිපිනය	ටෙන්ඩර් මුදල (රු.)
හංවැල්ල අංක 04 උරුමස් කඩය	හේනාධිර පතිරගේ ප්‍රසාද් නවෝදය නො. 80, උමන්දල, තිත්තපත්තර.	1,723,730.00
කොස්ගම සතිපොළ කුකුල් මස් කඩය	අබ්දුල් මජීඩ් අයන් මොහොමඩ් 488/ඒ, අරුක්වත්ත වත්ත, පාදුක්ක.	63,050.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. නැත්නම් මෙම යෝජනාවක් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ඒ. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.සුසන්ත මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් යෝජනා කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර හේවාගම කෝරළයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 434 අකරව්ව ග්‍රාම නිලධාරී වසමේ රසික මායාදුන්න මහතාට අයත් ඉඩමෙන් දෙල්ගහවත්ත නම් වූ පුද්ගලික පාර ටී.විජේවර්ධන මහතාගේ නිවසින් අවසන් වන අකරව්ව කහටපිටිය මාර්ගයේ සිට දිගින් මීටර් 112 ක් හා පළල මීටර් 3.05 ක් වන "පොකුණුගල වත්ත පාර" සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමනි, මේ යෝජනා කාර්මික සේවා කමිටුවට ඉදිරිපත් වෙලාද එන්නේ.

ගරු සභාපතිතුමා

උප සභාපතිතුමා මේ යෝජනා සියල්ල කාර්මික සේවා කාරක සභාවට ගිහිල්ලා මහා සභාවට එන්නේ.

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. මෙම යෝජනාවක් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

මිලගට 05 (10) යෝජනාව ඉදිරිපත් කිරීමට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට මැතිතුමිය සභාවේ නැහැ. ඊළඟ සභා වාරයට එතුමිය යෝජනාව ඉදිරිපත් කළොත් ඉදිරිපත් කරන්න පුළුවන්.

05 - (11) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාදුක්ක, දිද්දෙණිය දකුණ මීගහවත්ත මාර්ගය දිද්දෙණිය ගම තිබෙන කොස්ගහවත්ත හෙවත් කොස්ගහලන්ද ඉඩමේ සේන ඉද්දමල්ගොඩ මිනින්දෝරු මහතා විසින් මනින ලද අංක 4570 දරණ පිඹුරෙහි සඳහන් වේවැල්පනාව ප්‍රධාන බස් මාර්ගයෙන් පටන්ගෙන කේ.ඩී. මැණිකේ නැමැති අයගේ පුද්ගලික ඉඩමෙන් අවසන් වන මීටර් 4.57 ක් පළල ඇති දිගින් මීටර් 140.6 ක් ඇති මෙම මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. මෙම යෝජනාවක් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමියගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (12) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් යෝජනා කරයි.

පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස වර්තමානයේ කටයුතු කරන ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය බෙරන්තාවේ විමල නායක හිමියන් බෞද්ධ වීරස්ථිතිය උදෙසා සුවිශාල කාර්යභාරයක් සිදු කරනු ලබයි.

එමෙන්ම නිවාස නොමැති දුප්පත් පවුල් සඳහා නව නිවාස ඉදිකර දෙමින් ආගමික සේවයට අමතරව සුවිශාල සමාජ සේවයක් ප්‍රදේශයට සිදු කරනු ලබයි.

මෙවැනි උතුම් ශාස්තෘවර අපේ නායක හිමිපාණන් නමින් පාදුක්ක පුස්සැලි මාවත හා එම මාවතේ ඇති I, II, III, IV, V යන අතුරු මාර්ගද "බෙරන්තාවේ විමල නාහිමි මාවත්" ලෙස නම් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. මෙම යෝජනාවක් ඒකමතිකව සහ සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සහ සම්මත විය.

ගරු සභාපතිතුමා

මිලගට 05 (13) යෝජනාව ඉදිරිපත් කිරීමට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයන් දුමින්ද මැතිතුමා සභාවේ නැහැ. ඒ යෝජනාවත් ඊළඟ සභා වාරයකදී ඉදිරිපත් කරන්නට කටයුතු කරාවි.

ටෙන්ඩර් මණ්ඩල රැස්වීම හා තේ පානය සඳහා අපි සභාව විනාඩි 20 කට කල් තියෙනවා.

පෙ.ව.10.50 ට ටෙන්ඩර් මණ්ඩල රැස්වීමට හා තේ විවේකය සඳහා සභාවේ වැඩ කටයුතු අත්හිටුවන ලදී.

පෙ.ව. 11.10 ට නැවතත් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ගරු සභාපතිතුමා

තේ විවේකයෙන් පසුව නැවතත් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරනවා. මිලගට තියෙන්නේ විශේෂ හදිසි යෝජනා. එහි පළමු යෝජනාව ඉදිරිපත් කිරීමට විමල් ප්‍රසන්න ගරු මන්ත්‍රීතුමාට අවස්ථාව ලබලා දෙනවා.

05 - (14) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව විසින් විමධ්‍යගත අයවැය, සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන, පළාත් සංවර්ධන ප්‍රදාන, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන, පළාත් උපමාන පාදක ප්‍රදාන, පළාත් සංවර්ධන ප්‍රදාන (විශේෂ), පරිපූරක ඇස්තමේන්තු (පොදු), ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1000 සංවර්ධන, පළාත් පාලන ආයතන වල යටිතල පහසුකම් නගා සිටුවීමේ ප්‍රාග්ධන, ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන, අඩු ආදායම්ලාභී/පසුගාමී පළාත් පාලන ආයතන වල ආදායම් උත්පාදක වැඩසටහන් ආදී වැඩසටහන් යටතේ ලැබෙන මිලියන 4 ට වඩා අඩු සියළු ව්‍යාපෘති රාජ්‍ය මුදල් වකුලේඛ අංක 01/2012 ට අනුකූලව ප්‍රජා පාදක සංවිධාන සඳහා වූ කොන්ත්‍රාත් පැවරීමේ ක්‍රමය අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි ප්‍රජා පාදක සංවිධාන සඳහා කොන්ත්‍රාත් පැවරිය යුතු අතර, එලෙස ලියාපදිංචි ප්‍රජා පාදක සංවිධාන එකතු කළ අගය මත බද්ද සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙතින් ලියාපදිංචි වී නොමැති බැවින් එම ප්‍රජා පාදක සංවිධාන සඳහා එකතු කළ අගය මත බද්ද නොගෙවන බැවින් මෙම ව්‍යාපෘති වලට අදාල ඇස්තමේන්තු සඳහාද එකතු කළ අගය මත බද්ද ඇතුළත් නොකර ඇස්තමේන්තු පිළියෙල කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඒ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මන්ත්‍රීතුමා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවාද.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ යෝජනාව මම හිතනවා හදිසියේ ආපු යෝජනාවක් නිසා කාරක සභාවක් බවට පත් කරලා මේක අපිට පැහැදිලි කරලා දෙන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහා සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගිතාමණි ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාවේ අදහස සම්බන්ධයෙන් අපි කරුණු කාරණා සාකච්ඡා කළා. අපි යම් අදහසකට එකඟතාවයකට ආවා. ඒ සාකච්ඡාව අනුව මෙහි සඳහන් කාරණා මත යෝජනාව සකස් කරලා ව්‍යාපෘතිය සකස් කරලා යවන එකට අපිට එකඟතාවය පල වුණා. ඒ නිසා මේ ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රසන්න මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (15) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම් ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	හංවැල්ල පුස්තකාල ගොඩනැගිල්ලේ වහලයෙන් ගොඩනැගිල්ල තුළට (කමිටු රුස්විම් ශාලාව තුළට) ජලය කාන්දුවීම වැළැක්වීම.	සභා අරමුදල්	සභාපති, 443/බී, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය, හංවැල්ල.	162,802.00
02	සීතාවක ප්‍රාදේශීය සභාව යෝජිත රථගාල තැනීම. (මෝටර් සයිකල් සඳහා)	සභා අරමුදල්	සභාපති, 443/බී, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය, හංවැල්ල.	449,105.85
03	හංවැල්ල ප්‍රධාන කාර්යාලයේ වැසිකිලි දොරවල් අළුත්වැඩියා කිරීම.	සභා අරමුදල්	සභාපති, 443/බී, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය, හංවැල්ල.	78,628.21

04	පිටුම්පේ උතුර සමන්ත මන්ත්‍රිකුමාගේ නිවස ඉදිරිපිට මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, පිටුම්පේ ඒකාබද්ධ ගොවි සංවිධානය, සෝමානන්ද මාවත, පිටුම්පේ.	176,658.63
05	වලව්වත්ත පාසල් මාවත තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, ශ්‍රී නාසෙවණ වැඩිහිටි සංවිධානය II, 443/ඩී, ජයවීරගොඩ.	372,463.59
06	වලව්වත්ත කිරිගල උඩ පාර තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, ශ්‍රී නාසෙවණ වැඩිහිටි සංවිධානය II, 443/ඩී, ජයවීරගොඩ.	295,218.76
07	තුන්තාන කුඩාකන්ද පාර අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.	සභා අරමුදල්	සභාපති, කුඩාකන්ද වසම ග්‍රාම සංවර්ධන සමිතිය, 444/ඊ, තුන්තාන, හංවැල්ල.	376,817.31
08	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ තුන්තාන, ගම්මැද්ද විජේසිංහ මාවත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන	සභාපති, පොදුජන සේවා සුභසාධක සමිතිය, 402/ඒ, රිටිගහහේන.	434,711.19
09	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ තුන්තාන ගම්මැද්ද පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන	සභාපති, පොදුජන සේවා සුභසාධක සමිතිය, 402/ඒ, රිටිගහහේන.	400,580.38
10	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ තුන්තාන ගම්මැද්ද පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන	සභාපති, පොදුජන සේවා සුභසාධක සමිතිය, 402/ඒ, රිටිගහහේන.	4,000,000.00
11	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ මිරිස්වත්ත ඇස්වත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන	සභාපති, ඇස්වත්ත එක්සත් සුභසාධක සමිතිය, ඇස්වත්ත උතුර, පුවක්පිටිය.	4,000,000.00
12	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ පිටුම්පේ ගලබඩ වත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන	සභාපති, පිටුම්පේ ඒකාබද්ධ ගොවි සංවිධානය, සෝමානන්ද මාවත, පිටුම්පේ.	798,035.43

13	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ පිටුම්පේ ප්‍රේමතිලක මහතාගේ නිවස අසලින් යන පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන	සභාපති, පිටුම්පේ ඒකාබද්ධ ගොවි සංවිධානය, සෝමානන්ද මාවත, පිටුම්පේ.	721,880.28
14	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ සියඹලාව රූපසිංහ මාවත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන	සභාපති, සියඹලාව ගොවි සංවිධානය, බෝපේ.	4,000,000.00
15	දිගන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, 442/F, දිගන ග්‍රාම සංවර්ධන සමිතිය.	717,634.66
16	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ රිටිහහහේන, දොස්තර සිරිවර්ධන මහතාගේ නිවස අසල ඇති පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, පැරකුම් ගොවි සංවිධානය, මාවතගම, පාදුක්ක.	432,792.40
17	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ ජයවීරගොඩ අමුණ අසල ඇති පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, ශ්‍රී නාසෙවණ වැඩිහිටි සංවිධානය II, 443/ඩී, ජයවීරගොඩ.	544,648.52
18	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ මිහිදුම් උයන මාර්ගය 3 වන පටුමග, පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, ශ්‍රී නාසෙවණ වැඩිහිටි සංවිධානය II, 443/ඩී, ජයවීරගොඩ.	512,652.83
19	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ ජයවීරගොඩ විමලසේන මහතාගේ නිවස අසලින් යන පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, ශ්‍රී නාසෙවණ වැඩිහිටි සංවිධානය II, 443/ඩී, ජයවීරගොඩ.	247,461.31
20	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ මිහිදුම් උයන වෙන්දේසිවත්ත 2 වන පටුමග පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, ශ්‍රී නාසෙවණ වැඩිහිටි සංවිධානය II, 443/ඩී, ජයවීරගොඩ.	426,817.95
21	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ ජයවීරගොඩ වෙන්දේසිවත්ත පන්සල පාර 01 වන පටුමග පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, ශ්‍රී නාසෙවණ වැඩිහිටි සංවිධානය II, 443/ඩී, ජයවීරගොඩ.	297,178.20
22	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ සෝමානන්ද මාවත II වන පොදු අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, පිටුම්පේ ඒකාබද්ධ ගොවි සංවිධානය සෝමානන්ද මාවත, පිටුම්පේ.	1,084,953.44
23	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ සෝමානන්ද මාවත I වන පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, පිටුම්පේ ඒකාබද්ධ	780,983.82

			ගොවි සංවිධානය සෝමානන්ද මාවත, පිටුම්පේ.	
24	වෙරළපිටිය මල්වත්ත පාර මුල් කොටස සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, කරගල්ල සුභ සාධක සමිතිය, කරගල්ල , කොස්ගම.	305,951.42
25	ඉහළ කොස්ගම දකුණ දෙල්ගහවත්ත මාර්ගය කොටසක් සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, කරගල්ල සුභ සාධක සමිතිය, කරගල්ල , කොස්ගම.	409,086.80
26	පරණගම ඉහළ කොස්ගම උතුර ප්‍රජා ශාලාව පාටිසන් කිරීම. (අමතර වැඩ)	සභා අරමුදල්	සභාපති, 427, කැලණි මිටියාවත, පහළ කොස්ගම, නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	42,673.60
27	තාවල්ගොඩ ප්‍රජා ශාලාව ඉදි කිරීම. මූලික අදියර I (අත්තිවාරම)	සභා අරමුදල්	සභාපති, තාවල්ගොඩ ගොවි සංවිධානය තාවල්ගොඩ, කොස්ගම.	436,286.00
28	උඩුමුල්ල ගොවිජන මාවත කොටසක් තාර දැමීම.	සභා අරමුදල්	සභාපති, උඩුමුල්ල පැරකුම් ගොවි සංවිධානය.	300,012.99
29	බෝපේ පෙරේලිය මාවත කොන්ක්‍රීට් කිරීම.	සභා අරමුදල්	සභාපති, සියඹලාව ගොවි සංවිධානය , බොපේ පාදුක්ක.	361,937.50
30	කහටපිටිය පාසල් මාවත අබලන් කොටස තාර දැමීම.	සභා අරමුදල්	සභාපති, කැලණි නදී වැඩිහිටි සමිතිය, කහටපිටිය.	250,691.17
31	වේරගල ඩේල්වත්ත නිවාස මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, වේරගල ගොවි සංවිධානය.	347,705.53
32	පාදුක්ක කුමාර මාවත කොටසක් කොන්ක්‍රීට් කිරීම II අදියර.	සභා අරමුදල්	සභාපති, පහළ පාදුක්ක ග්‍රාම සංවර්ධන සමිතිය.	109,117.69
33	බොරළුගොඩලන්ද පාර බෝධිය අසල අතුරු පාර සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, ස්වර්ණ ජයන්ති රණවීරගම සුභ සාධක සමිතිය.	144,426.41
34	සේනානායක පෙදෙස අතුරු පාර කොන්ක්‍රීට් දැමීම.	සභා අරමුදල්	සභාපති, 461, පාදුක්ක ග්‍රාම සංවර්ධන සමිතිය.	333,870.82

35	අකරවිට නාගස් වැටිය පාර කොටසක් තාර දැමීම.	සභා අරමුදල්	සභාපති, අකරවිට සමාධි විචිභිටි සංවිධානය.	494,245.05
36	උග්ගල්ල ගල්කඩුව මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, ජනශක්ති ගොවි සංවිධානය උග්ගල්ල	326,286.70
37	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ පාදුක්ක අංගමුව දංකරමුල්ල පොදු මාර්ගය මුල් කොටස සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, වේරගල ගොවි සංවිධානය.	4,000,000.00
38	උඩගමකන්ද පාදුක්ක මාර්ගයේ විදුලි කණුවක් විතැන් කිරීම.	සභා අරමුදල්	විදුලි අධිකාරී, ලංකා විදුලි බල මණ්ඩලය අවිස්සාවේල්ල.	84,360.39
39	සභා කමිටු රැස්වීම් ශාලාවට පිවිසෙන පියගැට පෙල ආවරණ ගේට්ටුව තැනීම.	සභා අරමුදල්	සභාපති, 443/බී, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය, හංවැල්ල.	30,591.45
40	සීතාවක ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ දෙවන මහලේ විවෘත අවකාශයේ දෙපස කොටස වෙන් කිරීම.	සභා අරමුදල්	සභාපති, 443/බී, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය, හංවැල්ල.	365,515.80
41	ටෙරන්ස් පෙරේරා මාවත සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, රන්දිරි වැඩිහිටි සංවිධානය හිඟුරල.	820,488.26
42	සී.ප්‍රා.ලේ. කොට්ඨාසයේ කොස්ගම බාලිකාව පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන	සභාපති, කරගල්ල සුභසාධක සමිතිය, කරගල්ල, කොස්ගම.	4,000,000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමන්ලාගේ සභා මුදලින් වෙන්වෙන හා සංවර්ධන යෝජනා සඳහා විවිධ ආයතන විවිධ සංවිධාන ඉදිරිපත් කරපු යෝජනා අනුව හඳුනා ඇස්තමේන්තු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සඳහා කාගේවත් විරුද්ධත්වයක් නැහැ. ඒනිසා මේ යෝජනාව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

06.කාරක සභා වාර්තා.

06 – (01) 2019.01.22 පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, වාර්තාව සම්මත කරන්නට කලින් මට දැනගන්න අවශ්‍යයයි මේ සියළු කමිටු සම්බන්ධයෙන් ඔබතුමාගෙන් හා ලේකම්තුමාගෙන්. අපි සභාවේ නියෝජනය කරනවා සියළු මන්ත්‍රීවරුන් විවිධ කමිටු, ඊට අමතරව තවත් මන්ත්‍රීවරුන් මේ කමිටු වලට සම්බන්ධ වෙනවා. අපිත් සමහර වෙලාවට සම්බන්ධ වෙනවා. මේ කමිටුවට සම්බන්ධ නැති යෝජනා නොවුණු මන්ත්‍රීවරු සම්බන්ධ වෙනවා නම් උදාහරණයක් හැටියට කිව්වොත් මම මුදල් කමිටුවට ඇවිත් මොකද්ද මට තියෙන භූමිකාව ඒකේ. මට පුළුවන්ද යම් කාරණා දැනගන්නට හෝ මට කමිටුව වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන කාරණාව දැනගන්න කැමතියි.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමා, මේ සම්බන්ධව ඔබතුමාගේ ප්‍රකාශයක් තියෙනවා නම් අපි සභාව අවසානයේ කරමු. කාරකා සභා වාර්තා සලකා බලලා ඒ ඔබතුමාගේ පැහැදිලි කිරීම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ කරගනිමු.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, ගම් මෝටර්ස් ආයතනයේ ගැටළුව සම්බන්ධව කවද්ද ඒ සාකච්ඡාව දාන්න දිනයක් තියෙනවාද කියලා දැනගන්න පුළුවන්ද.

ගරු සභාපතිතුමා

මේ සඳහා අපි දිනයක් වෙන්කරගත්තාද. අපි නැවත පරිසර කමිටුව දවසට දාගත්තාද.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

මම හිතන්නේ පරිසර කමිටුව දවසට දාගන්නට නම් මේක සාර්ථක වෙන්නේ නැහැ.

ගරු සභාපතිතුමා

අපි පරිසර කමිටුවට පෙර දවසකදී මේ සාකච්ඡාව සඳහා දිනයක් වෙන් කරලා ලබන පරිසර කමිටුව පැවැත්වෙන දිනයට කලින් අපි මේ සම්බන්ධව සාකච්ඡාව ලැස්ති කරමු.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, පරිසර කමිටු වාර්තාවේ පෙර කමිටුවේ ප්‍රගතිය කියන එකේ අංක 01- (01) කොස්ගම විලේප් ප්‍රදේශයේ පොලිතින් කර්මාන්තශාලාව පිළිබඳව මතු වෙලා තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අවස්ථා ගණනාවකදී පරිසර කමිටුවේ සාකච්ඡා වුණා. වාර්තා වලත් ආවා. ගිය වාර්තාවේ තිබුණේ සභාව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සහිතව ඒ අදාල ව්‍යාපාරික මහත්තයාත් ගෙනලේලා සාකච්ඡා කරන්න අදාල බලපත්‍ර නිත්‍යානුකූලව තියෙනවාද කියලා. නමුත් මේක දිගටම සිදු වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ගරු සභාපතිතුමනි, මම ඉල්ලීමක් කරනවා මේකත් එක්කම. දැන් එතුමා ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් තියෙනවා මේ පොලිතින් කර්මාන්ත ශාලාව වහන්ත කියලා ලොකු දෙයක් අරන් යනවා අපි කරපු කටාවක් එක්ක. මේක වැරදියි.මේ කමිටුව නිසි වගකීම ඉටු කරන්න කියන ඉල්ලීමක් කරනවා. මේක මේ දිගටම රැස්වීමක් කැඳවනවා කියලා වාර්තාවේ තියෙනවා. නමුත් සිදු වෙන්නේ නැහැ.

ගරු සභාපතිතුමා

මෙහි අවසානයේ සඳහන් වෙනවා අදාළ නිලධාරීන් හා මන්ත්‍රීවරුන් දෙපලත් එක්ක සාකච්ඡාවක් කැඳවන්න කියලා තියෙනවා. සාකච්ඡාව කැඳවන්න දින තීරණය කරලා තියෙනවාද දන්නේ නැහැ. මේ ලබන පරිසර කමිටුව දාට මේ සාකච්ඡාව කැඳවලා තියෙනවා කියලා කමිටුවේ සභාපතිතුමා අපිට ප්‍රකාශ කරනවා.

2019.01.22 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (02) 2019.01.24 කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

2019.01.24 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (03) 2019.01.28 නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

2019.01.28 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (04) 2019.01.28 මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව.

2019.01.28 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (05) 2019.01.10 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2019.01.10 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (06) 2019.01.16 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2019.01.16 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (07) 2019.01.28 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2019.01.28 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07.ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.

07 – (01) 2018 දෙසැම්බර් මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

2018 දෙසැම්බර් මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහා සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශය.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ මිළගට තියෙන්නේ. ඒ සඳහා සුසන්ත රූපසිංහ මන්ත්‍රීතුමාට අවස්ථාවක් ලබලා දෙනවා. ඊට කලින් මම එක කාරණයක් මතක් කරනවා. අපේ ක්‍රීඩා උළෙල දිස්ත්‍රික් පළාත් පාලන ක්‍රීඩා උළෙල ආරම්භ කරනවා මේ මස 15 වෙනිදාට එල්ලේ තරඟ. පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගනය, පුවක්පිටිය, අවිස්සාවේල්ල. උදේ 8.30 ට ආරම්භ වෙනවා. අපේ සීතාවක ප්‍රාදේශීය සභාවේ කණ්ඩායමකුත් ඒ සඳහා සහභාගී වෙනවා. වොලිබෝල් - පිරිමි 22 වෙනි සිකුරාදා උදේ 8.30 සිට කොළොන්නාව උමගිරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ක්‍රිකට් 23 වෙනිදා උදේ 8.30 ට පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා. කාන්තා - වොලිබෝල් 25 වෙනි සඳුදා උදේ 8.30 ට කොළොන්නාව

උමගිරිය ක්‍රීඩාගනයේදී පැවැත්වෙනවා. පාපන්දු 26 වෙනි අගහරුවාදා උදේ 8.30 ට දෙහිවල සරණංකර ක්‍රීඩාගනයේ පැවැත්වෙනවා කියලා පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය දැනුවත් කරලා තියෙනවා. ඒ සඳහා මන්ත්‍රීවරුන් ලෙස සහභාගී වෙන්න පුළුවන් අපේ කණ්ඩායම් එක්ක එකතු වෙලා. මේ දවස් වල කණ්ඩායම් තෝරාගැනීමේ කටයුතු කරලා මේ දින වල පුහුණුවීම් කටයුතු වල ඒ අය යෙදෙනවා. මම හිතන්නේ පුහුණුවීම් කරන්නේ බොස්කෝ ක්‍රීඩාපිටියේ. ඒ සඳහා අපේ නිලධාරීන් වන්දිම මහත්මා ප්‍රධානව සභාවේ අය ඒ ක්‍රීඩා පුහුණුවීම් වල යෙදෙනවා. ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන් අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. මන්ත්‍රීවරුන්ටත් ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන්. පුහුණුවීම් සඳහා සහභාගී වෙන්නත් පුළුවන් සහ තරඟ පැවැත්වෙන ස්ථානයන්ට සහභාගී වෙන්න කියලාත් මන්ත්‍රීවරුන් දැනුවත් කරනවා සභාවේ කණ්ඩායමක් සමඟ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, අද අපේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ බහුතරයක් සම්බන්ධ වෙලා ඉන්නවා සෝභිත නාහිමිගම විවෘත කිරීමේ උත්සවයට. ඒ නිසා මම ඔවුන්ගේ නම් කියන්නම්. මේරි මාග්‍රට මන්ත්‍රීතුමිය, ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා, ජයන්ත රණවක මන්ත්‍රීතුමා, මංජුල වීරරත්න මන්ත්‍රීතුමා, උපුල් ජිනේන්ද්‍ර මන්ත්‍රීතුමා, එස්. වන්දකුමාර මන්ත්‍රීතුමා, කුමුදිනි ජයවර්ධන මන්ත්‍රීතුමිය , ශෂිණි හෙට්ටි ආරච්චි මන්ත්‍රීතුමිය, ඊ.පී.ඩී ඉන්ද්‍රානි මන්ත්‍රීතුමිය, ඒවගේම සාගරිකා රූපසිංහ මන්ත්‍රීතුමියගේ නිවාඩු අනුමත කළ යුතු යැයි මම යෝජනා කරනවා.

ගරු සභාපතිතුමා

සභාව ඒ සඳහා එකඟයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමා මම කලින් මතු කල ගැටළුව මේ කාරණය මතු කරන්න මූලික කාරණා 02 ක් නිසා. එකක් අපේ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සියළුදෙනාම අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා උදාහරණයක් ගත්තොත් මම මුදල් කමිටු නියෝජිතයෙක් නෙමෙයි. හැබැයි සමහර විට මුදල් කමිටුවට සහභාගී වෙලා මට කරන්න පුළුවන් කාර්යභාරය මොකද්ද කියන කාරණාව වැනි උදාහරණයක් ගතහොත් මන්ත්‍රීවරුන්ට ගැටළු සහගත තත්වයන් තියෙනවා. සමහර විට කමිටු වලට ගියාම තියෙන ගැටළු එක්ක. ඔවුන් ඒවා කපා කරන්නත් ඕන ඔවුන්ගේ ඡන්දදායකයින් වෙනුවෙන්. ඔවුන් කපා කිරීමේදී ඔවුන්ට තියෙන ඒ ගෞරවනීයභාවය සහ ඔවුන්ට තියෙන නීතිමය අවසරය මොකද්ද කියන කාරණාව මම හිතනවා ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙනවා නම් හෝ කාරක සභාවක් බවට පත් කරලා හෝ අපි මේ ගැන සාකච්ඡා කරමු.

ගරු සභාපතිතුමා

අවශ්‍ය නම් කාරක සභාවක් කරලා කපා කරමු. නැත්නම් උත්තර ලබා දෙන්න පුළුවන්. ඔබතුමාට පැහැදිලි කරන්නම් කමිටු වලට සහභාගී වෙන සභාවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට කමිටුවට සහභාගී වෙලා කරන්න පුළුවන් කාර්යභාරයද එතකොට යම් කාරණයක් සම්බන්ධ යම් අදහසක් කමිටුවට ඇවිත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ගැන තීන්දු තීරණ ගන්නේ කමිටුව. තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවට ඒ කමිටුවේ නැති මන්ත්‍රීවරුන්ට සහභාගී වීමේ හැකියාවක් නැහැ. කමිටුව තමයි ඒ තීන්දුව තීරණය ගන්නේ. නමුත් ඒ සම්බන්ධව අදහසක් ලිඛිතව හෝ වාචිකව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔවුන්ට ලබා දිය හැකියි. ඒක එතකින් අවසන් වෙන්න ඕන. කමිටුවේ සභාපතිවරයාට ඒ මන්ත්‍රීවරයා එතුමා ඉදිරිපත් කරපු කාරණය පැහැදිලි කිරීමක් කර ගැනීමක් කරන්න පුළුවන් නම් මන්ත්‍රීතුමාට තව වතාවක් අදහසක් ඉදිරිපත්

කරන්න පුළුවන් වෙයි. ඊට වඩා දෙයක් කරන්න කමිටුවට නැති මන්ත්‍රීවරයෙකුට අවස්ථාවක් නැහැ. ඉතිහාසයේ එහෙම කරලාත් නැහැ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය හා නීතිය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මුදල් කමිටුවට ඇවිත් මට පුළුවන්ද

ගරු සභාපතිතුමා

කාරක සභාවක් බවට යෝජනා කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහා සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි මම යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරන්න කියෙනවා. මේක කිසියම් හෝ මන්ත්‍රීවරයෙකුගේ හෝ නිලධාරියෙකුගේ සිත් රිදවීමේ වෙනතාවෙන් නෙමෙයි මේ ප්‍රකාශය කරන්නේ. බොහොම සඳ්භාවයෙන්. එහෙම සිත් තැවුලක් ඇති වෙනවා නම් මම කණගාටුව ප්‍රකාශ කරනවා. එහෙම කිරීමේ වෙනතාවක් නැහැ. ඔබතුමාටත් වැඩ කටයුතු නිවැරදිව කරගෙන යන්න අපේක්ෂා යම් සහයෝගයක් අවශ්‍ය නිසා මේ ප්‍රකාශය කරන්නේ. අපි දකිනවා රටක් විදිහට අද අපේ රටේ රාජ්‍ය තන්ත්‍රයේ ජනාධිපතිතුමාම කියනවා 30%ක් වගේ තමයි කාර්යක්ෂම කියලා. අපි විශේෂයෙන්ම නිවැරදිව වැඩ කරන නිලධාරීන් රැකගැනීම හා ඔවුන් ආරක්ෂා කර ගැනීම මහජන නියෝජිතයින් විදිහට අපේ යුතුකමක් හා වගකීමක්. විශේෂයෙන්ම මට ලොකු වගකීමක් කියෙනවා මගේ මංගල කථාවේදී මම පැහැදිලිව කිව්වා ජනතාව රස්තියාදු කරන්න එපා. ජනතාවට අවශ්‍ය කරන ඒ සේවාව නිවැරදිව ලබලා දෙන්න. එතනදී නිවැරදිව වැඩ කරලා එතනදී යම් ගැටළුවක් වුණොත් කොන්දේසි විරහිතව කවුරු නැතත් ප්‍රදීප් පනාගොඩ ඒ සඳහා පෙනී සිටිනවා කියලා. මොකද අපි දිගින් දිගටම දකිනවා මධ්‍යම රජයේ වුණත් පහුගිය දවස් වල ලොකු ආන්දෝලනයක් සිදු වුණා රේගු අධ්‍යක්ෂකතුමියගේ කාරණාවත් එක්ක. අපි දකිනවා රටක් විදිහට අපි ආරක්ෂා කළයුතු නිලධාරීන් තමයි මේ රටේ

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, බාධා කිරීමක් කරනවා. අපි මීට කලින් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ගියාම ප්‍රකාශය ලියලා දීලා ඔබතුමාගේ අනුමැතියක් අරගන්න ඕන කිව්වා. නමුත් මෙහෙම ප්‍රකාශයක් කරන්න ඔබතුමා අනුමැතියක් දීලා කියෙනවාද. ඔබතුමාට ලියලා දීලා කියෙනවාද. එක්කෙනෙක්ට එක දේකුත් තව කෙනෙක්ට තව දේකුත් වෙන්ත බැහැ.

ගරු සභාපතිතුමා

මන්ත්‍රීතුමාට ප්‍රකාශයක් කරන්න ඕන කියලා කිව්වාට මට ලිඛිතව අවශ්‍යයි. අවසාන අවස්ථාවේ එතුමා කිව්වේ. ඒ සඳහායි කෙටි වේලාවක් ලබලා දුන්නේ. එතුමාට කෙටියෙන් ඒක පැහැදිලි කරන්න පුළුවන්. දීර්ඝ ප්‍රකාශයක් කරන්න අවස්ථාව දෙන්න බැහැ. මම නවත්වනවා ඔබතුමා දීර්ඝව කළොත්. පොඩි ප්‍රකාශයක් පොඩි කාරණයක් මේ පෞද්ගලික ප්‍රකාශය යටතේ පැහැදිලි කරන්න පුළුවන් නම් ඒක කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමා දැන් ඊට කලින් වූ දෙයත් සුසන්න රූපසිංහ මන්ත්‍රීතුමා ලියලා දීලා තිබුණේ නැහැ. කමිටු ගැන කථා කරන අවස්ථාවේදී ඒ ගැන කථා කරන්න ඉඩ දෙන්න ඕන. මේ අවස්ථාවට ගන්න බැහැ. එහෙමනම් අපිටත් ඉඩ දෙන්න ඕන. හැමෝටම කථා කරන්න ඉඩ දෙන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා

මන්ත්‍රීවරුන්ගේ විශේෂ ප්‍රකාශ අවස්ථාවේදී මම කරන්නේ. මම සභාපතිතුමාට මුලින් දන්වලා තිබුණා. කවුරුත් කලබල වෙන්න ඕන නැහැ. හැමෝටම සඳහා වශයෙන් මේ උදව්වක් කරන්නේ.

ගරු සභාපතිතුමා

මන්ත්‍රීතුමා අපි මේක නිත්‍යානුකූලව කරමු. ඔබතුමා වාඩි වෙන්න. ප්‍රකාශය කරන්න අනෙක් දවසේ ඔබතුමාට අවස්ථාවක් දෙන්නම්. ලිඛිතව අපිට ඉල්ලීම දෙන්න. අපි ඒක නිවැරදි කරගනිමු.

ගරු සභාපතිතුමා

එසේ නම් සභාවේ වැඩ කටයුතු අපි අවසන් කරනවා. අද දින සභාවට සහභාගී වුණු ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාටත් ස්තූතියත් ගෞරවයත් මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන්ටත් සියළුදෙනාටම අපේ ගෞරවයත් ස්තූතියත් පුදකරනවා. සහභාගී වූ සියළුදෙනාටම ස්තූතිය පුද කරමින් අද දින සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. බොහොම ස්තූතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 12.20 ට නිමාවට පත්විය.

කේ.ඒ. වන්දන පද්මසිරි,
ලේකම්,
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

2019.02.11 වන දින
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.